

විසර්ජන ශීර්ෂය - 176 - සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

විගණකාධිපති වාර්තාව - 2012 වර්ෂය

1.1 විගණන විෂය පථය

සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය වාර්තා, සැසඳුම් ප්‍රකාශන, පොත්පත්, ලේඛන හා අනිකුත් වාර්තා අන්තර්ගත වූ විසර්ජන ගිණුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන යටතේ විගණනය කරන ලදී. සමාලෝචිත වර්ෂය සඳහා වූ කළමනාකරණ විගණන වාර්තාව 2013 ඔක්තෝබර් 23 වන දින අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලදී. ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළිබඳ විගණන නිරීක්ෂණ, අදහස් දැක්වීම් සහ සොයා ගැනීම් , විගණනය සඳහා ඉදිරිපත් කරන ලද ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළිබඳ සමාලෝචනය සහ ගනුදෙනුවල නියැදි පිළිබඳ තහවුරු පරීක්ෂා කිරීම් මත පදනම් වී ඇත. එම සමාලෝචනය සහ පරීක්ෂණයන්ගේ විෂය පථය හා ප්‍රමාණය, මට ලැබී ඇති කාර්ය මණ්ඩලය, අනිකුත් සම්පත් හා කාල වේලා යන සීමාවන් ඇතුළත හැකිතාක් පුළුල් විගණනයක් කළ හැකි වන පරිදි පිළියෙල කරන ලද්දකි.

1.2 ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් වගකීම

විසර්ජන ගිණුම හා සැසඳුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148,149,150 හා 152 ව්‍යවස්ථාවන් , වෙනත් ව්‍යවස්ථාපිත විධිවිධානයන්, රාජ්‍ය මූල්‍ය හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව පවත්වාගෙනයාම, පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම වේ. වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන අභ්‍යන්තර පාලනයන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පවත්වා ගෙන යාමත් මෙම වගකීමට ඇතුළත් වේ.

1.3 විගණන නිරීක්ෂණ

2012 දෙසැම්බර් 31 දිනට මූල්‍ය වාර්තා හා පොත් අනුව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ විසර්ජන ගිණුම මෙහි (අ) සහ (ආ) හි දැක්වෙන පොදු නර්කෂණ සහ පහත 1.4 සිට 1.6 දක්වා වූ ජේදවල සඳහන් ප්‍රධාන විගණන සොයා ගැනීම් හැර සතුටුදායක ලෙස පිළියෙල කර ඇති බව නිරීක්ෂණය විය.

(අ). විසර්ජන ගිණුම

(i) මුළු ප්‍රතිපාදනය හා වියදම

සමාලෝචිත වර්ෂය සඳහා අමාත්‍යාංශය සඳහා සලසා තිබුණු මුළු ශුද්ධ ප්‍රතිපාදනය රු.14,915,440,000 ක් වූ අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විට ඉන් රු.14,879,067,497 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ශුද්ධ ඉතිරි කිරීම් රු.36,372,503 ක් වී තිබුණු අතර එය මුළු ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 0.24 ක විය. විස්තර පහත දැක්වේ.

වියදම් විස්තරය	ඇස්තමේන්තු ගත ප්‍රතිපාදනය	ශුද්ධ ප්‍රතිපාදනය	උපයෝජනය	ඉතිරිය	ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස
	රු.	රු.	රු.	රු.	%
පුනරාවර්ධන	86,715,000	86,140,000	77,884,891	8,255,109	9.58
මුලධන	12,006,550,000	14,829,300,000	14,801,182,606	28,117,394	0.18
එකතුව	12,093,265,000	14,915,440,000	14,879,067,497	36,372,503	

(ii) අයවැය විවරණය

* 176 - 2 - 3 - 2302 වැය විෂයය යටතේ ප්‍රතිපාදිත රු.1,000,000 ක් වූ සම්පූර්ණ මුලධන ප්‍රතිපාදනයම ඉතිරි වී තිබුණි.

* එකතුව රු.51,625,000 ක් වූ වැය විෂයයන් 16 ක ප්‍රතිපාදනවලින් රු.20,534,635 ක් උපයෝජනය කිරීමෙන් පසු රු.31,090,365 ක ඉතිරියක් විය. එය එම වැය විෂයයන්ට අදාළ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 14 සිට සියයට 100 දක්වා වූ පරාසයක් ගෙන තිබුණි. වැය විෂයයන් සඳහා අධි ප්‍රතිපාදන සැලසීම මෙම ඉතිරියන් ඇති වීමට හේතු වී තිබුණි.

(iii) අයවැය සභා සේවා හදිසි අවශ්‍යතා වගකීම් යටතේ ලබාගත් ප්‍රතිපාදන

අයවැය සභා සේවා හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදිත රු.25,000,000 ක් වූ මුදලින් සමාලෝචිත වර්ෂය අවසාන වනවිට උපයෝජනය කර තිබුණේ රු.655,239 ක් හෙවත් සියයට 2.62 ක් පමණි.

(ආ) රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම

පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන්

විෂය අංක 17601 දරන රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම වෙනුවෙන් පාර්ලිමේන්තුව පනවා තිබුණු සීමාවන් හා තර්ෂ අගයන් පහත දැක්වේ.

<u>වියදම</u>		<u>ලැබීම්</u>		<u>තර ශේෂ</u>	
<u>උපරිම සීමාව</u>	<u>තර්ෂ</u>	<u>අවම සීමාව</u>	<u>තර්ෂ</u>	<u>උපරිම සීමාව</u>	<u>තර්ෂ</u>
රු.	රු.	රු.	රු.	රු.	රු.
2,000,000	1,309,350	1,600,000	1,940,595	11,900,000	8,900,626

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) විශ්‍රාම ගිය නිලධාරීන්ගෙන් අයකරගත යුතුව තිබූ රු.127,521ක හිඟ වැටුප් ණය අත්තිකාරම් ආයතන සංග්‍රහයේ xxiv පරිච්ඡේදයේ 4.2.4 වගන්තිය ප්‍රකාරව නිලධාරීන්ගේ විශ්‍රාම පාරිභෝජිතයෙන් අයකරගැනීමකින් තොරව මාසිකව රු.1,500 බැගින් අයකර ගැනීමට ඉඩ දී තිබුණ අතර 2012 දෙසැම්බර් 31 දින වන විට තවදුරටත් රු.103,521ක මුදලක් අයකර ගැනීමට ඉතිරිව තිබුණි.
- (ii) ආයතන සංග්‍රහයේ xxiv පරිච්ඡේදයේ 4.4.1 හා 4.5 වගන්තිවල විධිවිධාන වලට පටහැනිව සේවය හැර ගිය නිලධාරීන් තිදෙනෙකුගෙන් අයවිය යුතු රු.376,426ක මුදලක් වසර දෙකකට වඩා වැඩි කාලයක් අයකර ගත නොහැකිව පැවතුණි.

1.4 යහපාලනය හා ගිණුම්කටයුතු භාවය

1.4.1 සංයුක්ත සැලැස්ම

සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් අමතන ලද 2010 මාර්තු 10 දිනැති අංක පීඑෆ්/ආර්/2/2/3/5(4) දරන රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය ප්‍රකාරව 2010 වර්ෂයේ සිට ඉදිරියට අවම වශයෙන් වර්ෂ 03ක් සඳහා සංයුක්ත සැලැස්මක් වර්ෂය ආරම්භයේ දී පිළියෙල කළ යුතු වුවත්, එම සැලැස්ම 2012 දෙසැම්බර් 31 දින වන විටත් අමාත්‍යාංශය විසින් පිළියෙල කර නොතිබුණි.

1.4.2 වාර්ෂික කාර්ය සාධන වාර්තා

ඉහත 1.4.1 ඡේදය හි සඳහන් රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ සඳහන් 2002 සැප්තැම්බර් 12 හා 2004 පෙබරවාරි 20 දින දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 402 හා 402(1) ප්‍රකාර මුදල් වර්ෂය අවසන් වී දින 150 ක් ඇතුළත අමාත්‍යාංශය විසින් පිළියෙල කළ යුතු වාර්ෂික කාර්ය සාධන වාර්තාව විගණකාධිපතිට ද පිටපතක් සහිතව පාර්ලිමේන්තුවේ සභාගත කළයුතුය. සමාලෝචිත වර්ෂයට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා 2013 ජූනි 03 දින යවා තිබුණි.

1.5 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

සමාලෝචිත වර්ෂයේ දී රාජ්‍ය සේවයට අයත් නොවන අමාත්‍ය කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන් දෙදෙනකු විනයේ පැවැති ප්‍රදර්ශනයකට සහභාගි කරවීම වෙනුවෙන් රු.391,637 ක අනියම් දීමනා සහ රු.12,600 ක වීසා ගාස්තු අමාත්‍යාංශය විසින් දරා තිබුණි.

1.6 මානව සම්පත් කළමනාකරණය

අනුමත සේවක සංඛ්‍යා හා තථ්‍ය සේවක සංඛ්‍යා

2012 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

	සේවක වර්ගය	අනුමත සේවක වර්ගය	තථ්‍ය සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
	-----	-----	-----	-----
(i)	ජ්‍යෙෂ්ඨ මට්ටම	03	03	--
(ii)	තෘතීයික මට්ටම	02	02	--
(iii)	ද්විතීයික මට්ටම	42	30	12
(iv)	ප්‍රාථමික මට්ටම	21	18	03
(v)	වෙනත්	02	02	--
		-----	----	-----
		70	55	15
		====	====	====

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ද්විතීයික හා ප්‍රාථමික මට්ටමින් පැවති පුරප්පාඩු 15 පිරවීමට අමාත්‍යාංශය කටයුතු කර නොතිබුණි.